



**නිකුත් කළේ**

**ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව**

**දිනය**

**2022 මැයි මස 19 වන දින**

## **මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 04-2022 මැයි**

### **ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වා ගනියි**

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මැයි මස 18 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නීත්‍ය නැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නීත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. නුදුරු කාලීනව උද්ධමනය ඉහළ අගයක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, 2022 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම සමස්ත ඉල්ලුම් පීඩන ඇති වීම වැළැක්වීම සඳහා ගනු ලැබූ අනෙකුත් ක්‍රියාමාර්ග මගින් ඉදිරි කාලයේදී තවදුරටත් උද්ධමන අපේක්ෂා ඇති වීම අවම කිරීම සහ උද්ධමන පීඩන ලිහිල් කිරීම අපේක්ෂා කෙරෙන බව මුදල් මණ්ඩලයේ අදහස විය.

### **සැලකිය යුතු මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ක්‍රියාමාර්ග වෙළඳපොළ පොලී අනුපාතික වෙත වේගයෙන් සම්ප්‍රේෂණය වීමක් දක්නට ලැබේ**

2022 අප්‍රේල් මාසයේදී මහ බැංකුව විසින් ගනු ලැබූ සැලකිය යුතු මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ක්‍රියාමාර්ග පිළිබිඹු කරමින් වෙළඳපොළ පොලී අනුපාතික කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. වෙළඳපොළ පොලී අනුපාතික ව්‍යුහයේ පැවති ඇතැම් විෂමතා නිවැරදි කරමින් මූල්‍ය ආයතනවල නැන්පතු සහ ණය උපකරණ මත පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ප්‍රධාන වශයෙන් රුපියල අවප්‍රමාණය වීම මගින් විදේශ මුදලින් නාමනය කරන ලද ණය සඳහා ඇති වූ බලපෑම හේතුවෙන් 2022 මාර්තු මාසයේදී දේශීය ණය නොගයෙහි රුපියල් අගය සැලකිය යුතු ලෙස ඉහළ ගියද, රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම ඉවත් කර ගණනය කරන ලද දේශීය ණය ප්‍රසාරණය මන්දගාමී වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මේ අතර, දේශීය ණය ප්‍රසාරණයේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගිය පුළුල් මුදල් වර්ධනය බැංකු පද්ධතියේ ශුද්ධ විදේශීය වත්කම් පහළ යෑම හේතුවෙන් මන්දගාමී වී ඇත. ඉහළ මට්ටමක පවතින පොලී අනුපාතික ව්‍යුහය මගින් බැංකු පද්ධතිය වෙත විශාල වශයෙන් නැන්පතු ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, සැලකිය යුතු දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්ප්‍රේෂණය වීම හේතුවෙන් දේශීය ණය,

විශේෂයෙන්ම පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය ප්‍රසාරණය සීමා වනු ඇත. මේ අතර, මෑත කාලයේදී සැලකිය යුතු ලෙස ඉහළ ගිය රාජ්‍ය සුරැකුම්පත් මත එලදා අනුපාතික, රාජ්‍ය මූල්‍ය අංශයෙහි අත්‍යවශ්‍ය වෙනස්කම් මෙන්ම රට තුළ දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමේ නව ප්‍රයත්න සමග ඉදිරි කාලය තුළදී පහළ ගොස් අඩු මට්ටම්වල ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

**ඉදිරි මාසවලදී උද්ධමනය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සම්පූර්ණ බලපෑමෙහි සහාය ඇතිව ඉන්පසුව උද්ධමනය පහළ යනු ඇතැයි ද පුරෝකථනය කෙරේ**

දේශීය සැපයුම් හිඟය, ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම, 2022 වසරේ මේ දක්වා එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීමේ බලපෑම් මෙන්ම සමස්ත ඉල්ලුම් පීඩනවල බලපෑම හේතුවෙන් නුදුරු කාලීනව මතුපිට උද්ධමනය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත්, මහ බැංකුවේ නිවැරදි කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම සහ දේශීය හා ගෝලීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වැඩි දියුණු වීම් පිළිබිඹු කරමින් උද්ධමනය ඉන්පසුව පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, මෑතකාලීනව මුදල් තත්ත්ව දැඩි කිරීම සහ මුදල් ප්‍රතිපත්ති සන්නිවේදනය ශක්තිමත් කිරීම ඉදිරි කාලයේදී මහජනතාවගේ උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

**විදේශීය අංශය දැඩි අභියෝගවලට අඛණ්ඩව මුහුණ දෙමින් සිටින අතර, ක්‍රියාමාර්ග ගණනාවක් මගින් එම අභියෝග සඳහා පිළියම් යොදමින් සිටී**

2022 මැයි මස මැද සිට අන්තර් බැංකු එතැන් විනිමය අනුපාතිකය තීරණය කිරීමේදී මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකුවලට ලබා දෙනු ලැබූ මගපෙන්වීම් මගින් දේශීය විදේශීය විනිමය වෙළඳපොළෙහි වන අධික විචලන අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම මගපෙන්වීම් මෙන්ම මෑතකාලීනව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීම, විවෘත ගිණුම් කොන්දේසි මත ආනයන සීමා කිරීම සහ බැංකු විසින් මහ බැංකුවට අනිවාර්ය විදේශ විනිමය විකුණුම් කරනු ලබන අනුපාතය අඩු කිරීම මගින් ශ්‍රී ලංකා රුපියල මතවන පීඩනය ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර දේශීය විදේශීය විනිමය වෙළඳපොළේ දුවහිලතාව ද ක්‍රමයෙන් වැඩි දියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, මූල්‍ය හිඟය පියවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයේ මූල්‍යන ලබා ගැනීමට හැකිවන තෙක් මෙම ක්‍රියාමාර්ග මගින් අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීමට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිල විනිමය අනුපාතිකය හා අවිධිමත් වෙළඳපොළ විසින් පිරිනමනු ලබන විනිමය අනුපාතිකය අතර පරතරය සැලකිය යුතු ලෙස අඩු වීම සහ රැකියා සඳහා විදේශ ගතවීම් අඛණ්ඩව වැඩි වීම හේතුවෙන් විදේශ සේවා

නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලෙස විදේශ විනිමය ගලා ඒම යථා තත්ත්වයට පත්වීමක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ගෝලීය සහ දේශීය සාධක හේතුවෙන් සංචාරක අංශයේ නුදුරු කාලීන දැක්ම තවදුරටත් අහිතකර ලෙස පවතිනු ඇත. මේ අතර, 2022 අප්‍රේල් මස අවසානය වන විට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 1.8ක් ලෙස නාවකාලිකව ඇස්තමේන්තු කර ඇති අතර, භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ කොන්දේසිවලට යටත්ව වී නි මහජන බැංකුවෙන් ලබා ගත් එ.ජ. ඩොලර් බිලියන 1.5කට සමාන ද්විපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඊට ඇතුළත් වේ. ආර්ථිකය මුහුණදී සිටින සාර්ව ආර්ථික අභියෝග ජයගැනීම සඳහා වූ වැඩපිළිවෙළක් ඉලක්ක කර ගනිමින් මහ බැංකුව සහ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති අතර විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරමින් සිටියි. මේ අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන මූල්‍යනය කිරීමට සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීමට අවශ්‍ය විදේශ විනිමය සුරක්ෂිත කර ගැනීම සඳහා මූල්‍ය හිඟය පියවා ගැනීමට වන මූල්‍යන ලබා ගැනීමට ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන් සමග සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇත.

**මේ වසර තුළදී ආර්ථික වර්ධනයේ පසුබෑමක් වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරේ**

ප්‍රධාන ආර්ථික දර්ශක කිහිපයක් මගින් පිළිබිඹු වන ආකාරයට, පවතින සැපයුම් හිඟය, බලශක්ති සම්බන්ධ ගැටලු සහ සමාජ නොසන්සුන්තාව මගින් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු බලපෑමක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මහ බැංකුවේ ඉල්ලුම් පාලනය කිරීමේ ප්‍රතිපත්ති සහ අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග මගින් ද සමස්ත ඉල්ලුම වසර තුළදී අඩු මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ. මේ අතර, උද්ධමන පීඩන පාලනය කිරීම සඳහා ගෝලීය වශයෙන් මහ බැංකු විසින් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින භූ දේශපාලනික අර්බුද මගින් අනෙකුත් අංශවලට වන බලපෑම් හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධනය ද පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

**මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග රජය විසින් ප්‍රමාණවත් සහ කාලෝචිත ප්‍රතිපත්ති ගැළපීම් මගින් ශක්තිමත් කළ යුතුය**

ආර්ථික තත්ත්වය තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා සහ මහ බැංකුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ගයන්ට සහාය වීමට, පොදු එකඟතාවයකින් යුතු පාලනය සහ සමාජ සංහිදියාව තුළින් ඉහළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. මීට අමතරව, මහ බැංකු මූල්‍යනය මත අධික ලෙස රඳා පැවතීම වැළැක්වීම සහ මැදි කාලීනව රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා උපකාරී වන රාජ්‍ය මූල්‍ය

කාර්යසාධනය ශක්තිමත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. නවද, පෙර නොවූ ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක් වූ සමාජයේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීම සඳහා සමාජ සුබසාධන වැඩසටහන්වල කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරන අතරම බලශක්ති හා සම්බන්ධ රජය සතු වාණිජ ව්‍යාපාරවල මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා බලශක්ති අංශයේ මිල ගණන් කඩිනම් සහ විනිවිදභාවයකින් යුක්තව සංශෝධනය කිරීම ප්‍රමුඛතාවයක් ලෙස පවතී.

**ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී**

ගෝලීය මෙන්ම දේශීය වශයෙන් වන වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මනාව සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මැයි මස 18 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මහ බැංකුව විසින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තවදුරටත් මූල්‍ය වෙළඳපොළ වෙත අඛණ්ඩව සම්ප්‍රේෂණය වෙමින් පවතින බව මුදල් මණ්ඩලයේ අදහස වූ අතර දැඩි මුදල් ප්‍රතිපත්තිවල ඇතැම් බලපෑම් දැනටමත් මූර්ත ආර්ථික ක්‍රියාකාරකම්වල දක්නට ලැබේ. මහ බැංකුව විසින් දේශීය හා ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා අඛණ්ඩව නිරීක්ෂණය කරන අතරම ඉදිරි කාලයේදී ආර්ථිකයේ ඉහළ සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීමට සහාය වීම සඳහා සුදුසු පූර්වෝපායික ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටී.

**මුදල් ප්‍රතිපත්ති තීරණය: ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී**

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 13.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 14.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 4.00

**තොරතුරු සටහන:**

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 මැයි මස 19 වැනි දින පෙ.ව. 11.00ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එය ෆේස්බුක් සහ යූ ටියුබ් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2022 ජූලි මස 07 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

**ඇමුණුම 1**

**සංඛ්‍යා සටහන 01: උද්ධමනය**

මාසය		සැප් 21	ඔක් 21	නොවැ 21	දෙසැ 21	ජන 22	පෙබ 22	මාර් 22	අප්‍රේ 22
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	5.7	7.6	9.9	12.1	14.2	15.1	18.7	29.8
	ජා.පා.මි.ද. (2013=100)	6.2	8.3	11.1	14.0	16.8	17.5	21.5	-
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	5.0	6.3	7.0	8.3	9.9	10.9	13.0	22.0
	ජා.පා.මි.ද. (2013=100)	4.8	7.2	8.8	10.8	12.9	14.1	17.3	-

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

**සංඛ්‍යා සටහන 02: මුදල් අංශයේ ප්‍රවණතා (නාවකාලික)**

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)								
	ජූලි 21	අගෝ 21	සැප් 21	ඔක් 21	නොවැ 21	දෙසැ 21	ජන 22	පෙබ 22	මාර් 22(අ)
සංචිත මුදල්	1,064	1,089	1,296	1,286	1,288	1,306	1,337	1,324	1,387
පුළුල් මුදල් සැපයුම (M <sub>2b</sub> )	10,304	10,514	10,488	10,582	10,546	10,647	10,668	10,755	11,575
ශුද්ධ විදේශීය වත්කම්	(699)	(701)	(722)	(837)	(906)	(982)	(1,216)	(1,275)	(1,889)
ශුද්ධ දේශීය වත්කම්	11,003	11,215	11,210	11,418	11,452	11,629	11,883	12,030	13,464
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	5,411	5,531	5,595	5,665	5,714	5,832	6,045	6,094	6,543
රාජ්‍ය සංස්ථා/ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා ලබා දුන් ණය	1,141	1,137	1,123	1,194	1,185	1,188	1,192	1,238	1,548
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	6,661	6,796	6,825	6,860	6,920	6,981	7,017	7,051	7,529
පුළුල් මුදල් සැපයුම (M <sub>4</sub> )	12,563	12,790	12,742	12,873	12,862	12,985	13,058(ආ)	13,167	-

(අ) 2022 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම 2022 මාර්තු මාසයේදී මුදල් හා ණය සමස්ත ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

(ආ) සංශෝධිත

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

**සංඛ්‍යා සටහන 03: පොලී අනුපාතික**

පොලී අනුපාතික (%)	2021 නොවැ අවසානයට	2021 දෙසැ අවසානයට	2022 ජන අවසානයට	2022 පෙබ අවසානයට	2022 මාර් අවසානයට	2022 අප්‍රේ අවසානයට	2022 මැයි 18 දිනට
<b>ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික</b>							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	5.00	5.00	5.50	5.50	6.50	13.50	13.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	6.00	6.00	6.50	6.50	7.50	14.50	14.50
<b>බැංකු අනුපාතිකය</b>	9.00	9.00	9.50	9.50	10.50	17.50	17.50
<b>බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)</b>	5.92	5.95	6.48	6.48	7.49	14.50	14.50
<b>භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)</b>							
දින 91	7.53	8.16	8.63	8.61	12.92	23.53	24.07
දින 182	8.02	8.33	8.55	8.53	12.25	23.96	24.69
දින 364	8.16	8.24	8.55	8.53	12.28	24.09	24.50
<b>ණය අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතීපතා)	8.00	8.61	8.52	8.99	9.85	16.38	19.36(අ)
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	9.79	9.87	10.12	10.13	10.35	-	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	9.18	9.48	9.76	10.07	10.73	-	-
<b>තැන්පතු අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	4.82	4.94	5.01	5.07	5.17	5.52	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	5.75	5.94	6.05	6.15	6.30	6.84	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	6.27	6.45	6.58	6.50	7.68	-	-
බර්ත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWNDFDR)	6.52	6.67	6.79	6.75	8.06	-	-

(අ) 2022 වසරේ මැයි මස 13 වන දිනෙන් අවසන් වන සතිය සඳහා

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව